

අපේ කවි කිවිඳියන්ටයි..

බඩ විසින් වඩනු ලබන විකේෂිත කවි පබැඳුම්, යම් කිසි කාලයක් අරමුණු කොට ලියන ලද දෑ (උදා: වෙසක්, පොසොන්, නත්තනල් උත්සව ආදී) අදාළ මාසයට පෙර අපට ලැබෙන්නට සලස්වන මෙන් ඉල්ලා සිටිමු. බොහෝ විට සන්නස නිමා වීමෙන් පසුව, ඔබ ප්‍රමාදව වඩන **ඉතා අගනා ඔබේ නිර්මාණ** පළ කිරීමට නොලැබීම ගැන අපි මහස් සේ කණගාටු වන අතර විලස කලාපයේ වීවා පළ කිරීමේ දී එම නිර්මාණයන්හි කිසි වටිනාකම ද හැරී වින්නේය. වඩාත් වඩන නිර්මාණ සෑම මසකට 01දාට පෙර අපට ලැබෙන්නට සලස්වන්න.

-සංස්කාරක-

-ආවර්ජනා-

දහසක් පැතුම් හදවත පුරවා පීඩයෙ දෙසුම් අතරේ සිරවී සිතුවන් හිඩැස කවරුන් පුරවා පාවච් හදවතේ නැත විශැස්	ලන්තේ ඉන්තේ ලන්තේ ලන්තේ ලන්තේ
මුදුවන් කෙස් කළඹ සුළඹේ දියලන දෙතෙතෙ ඉස්පාසුව නැරි මුතුබන් දසක් විදනා ඇස අරුණැල් නැතෙත හිමිදිරියම	දැවටන්නේ වන්නේ හිතැතෙන්නේ ඔපවන්නේ
ආ දුර මෙතෙක් මා දිවීමග නැතැ මතකයේ හමුවුවක් ඇස මා නෙත්, සවන් සිසු කැල විහිටිද දක්නට විමේ සුපිපුන පියුමක්	සිහිවන්නේ වන්නේ ලන්තේ වන්නේ
පටලා දැන ගෙහෙලිය දොඩමළු බැල්මක් ඇ නෙතක මා නෙත් වීවට කුවන් කියුමේ රහසක් තවමත් ගොළුද, මා හදවත	වන්නේ හමුවන්නේ වන්නේ විමසන්නේ
කර්කභ ඉබේරිය මා හද ගැඹුල් උපන් ඔබ හද තුල ගසද්දි ඇගේ හිතය ආදර මලිති, බට්තන් අතු අග	වියැකෙන්නේ සෙනෙහසින්මේ වීමෙන් හිසොල්මතේ
සෙනෙහස පැතු හදින් නොඉසුල් මා දිවී තබන තුරු ඇගේ දිවී ගල්පර හිබෙන ඇත මහතර යමු පදිනට ඔරුව දිවී ගඟුලේ	සොම්නසින්මේ රකිමින්තේ සොදිගේ එක්වෙමින්
හමනා සැබසුලං අප පසුකර සවිච්ඡිණ දැන නැතැ කිසිදා තැනු මාළිගාවේ දොරගුළු සැමදා තුරුවේ ඉඹු මා	යන්නේ හිලිතෙන්නේ වසමින්තේ කුමරියන්

ධර්ම කේ. කොඩිපිලි

වෙසක් දවසක් උදවුනා. අල්ලපු ගෙදර නංගිට එද මං විහිළුවට වගෙ වුනත් පොරොන්දු වුනානෙ එයා සිල් ගන්න දුටු මං කිරිපිඬු දන අරගෙන එනව කියල පන්සලට. මෙතෙ පංසල් වල සිල් සමාදම් වෙන්නෙම උදේ නමයට ගින්න දුද් ගයට සිල් අරගන්න ලංකාවේ පන්සල් වල වගෙ ගිල් දුන දීමක් නැනෙ. ඉතිං කිරිපිඬු කොයි හැටි වුනත් මං සිල් ඇත්තන් ගෙ දවල් දන අතුරු පසට දෙන පලතුරු සලාදය ගදන්න සම්මාදම් වෙන්න බාරගන්න. මුදලයි, ශ්‍රමයයි. හිමලෙයි මායි උදෙන්ම පන්සලට ගියේ ඒ වැඩ කටයුතු වලට උදව් වෙන්නයි.

මුළු පන්සලම වෙසක් සිරයෙන් නැතැවිලා. පොඩි පැටවුන් ඊක පන්සලේ ඇතුලෙ ගාලාවෙ සිල් ගන්නව. ලොකු වැඩිහිටි කට්ටිය මිලලෙ ධර්ම ගාලාවෙ. පොඩි අයගෙ සිල් වැඩ සටහන මෙතෙය වන්නෙ ඉංගිරිසියෙන් ලොකු නාමුදුරුවොයි, ගිහි ඇත්තෙකුයි. ලොකු අයට නම් ලංකාවෙ වගේ සිංහලෙන් ම තමා බණ භාවනා වැඩ සටහන.

සිල් ඇත්තො පිරිල බණ මඩුවෙ. දෙනුන් පාරක් ඒ පැත්ත බැරුවත් අල්ලපු ගෙදර නංගි ඉන්න බවක් නම් පෙනුන නැ. සිල් ගන්න පින් කරල තිබුන නැති අපි කට්ටිය, ඒ සිල්ගත්තු පින්වන්නයන්ට අතුරු පසට දුන් දෙනුන් පලතුරු කපන්න පටන් ගන්න.

කතාවෙන් කතාවෙන් පැයක් විතර ගෙවිල ගිහින් උදේ ගිලන් පස වේලාවන් ආව. අගේ මේ එන්නෙ ශ්‍රීපාලි කෙල්ල. සුදු වරින් සැරසිලා, සිල් රෙද්දකුත් පොරවගෙන. බලන්න පිං පාටයි.

“අගේ අක්ක, මේ අක්කව දැක්ක ගින්නෙදී ආවෙ. හැබැයි වැඩිය කතා කරන්න නම් බැන. හවස පනට සිල් පවාරණය වෙන කම්.”

“ඒක නොදයි නංගි, අද සිල් අරං ඉන්න වෙලේ විහිළු ගහළු සම්ප්‍රප්‍රලාප මොකටද? අපිත් ඉන්නව පන්සලේ හවස් වෙනකම්. එතකොට කතා කරමුකො.” ශ්‍රීපාලි උපාසකාවිය සන්සුන්ව ගිලන් පස පොලිමට එකතු වුනා.

“සැනෙන්න ගෝසාවක් අර පැත්තේ” අපේ එක්කෙනා කිව්ව. සිල් ගත්තු පොඩි උන් රුළුව ගිලන් පසට බිස්කට් කකා ජුස් බොනව.

“අගේ මට මතක් වුනේ අපේ දෙනුන් පොඩි කාලෙ ගෙදර බණක් කිව්ව දවසක්. කොච්චර අමාරුවෙන් ද පොඩි දෙනුව සන්සුන්ව කියාගන්න ඒ පැය බාගෙ වත්” මට කියවුනා. “පොඩි උන්ට නාමුදුරුවො අපිට බණ කියන සිංහල වචන තේරෙන එකක් යැ?”

හිමල් ගෙ කට කොනකට ගිනාවක් ආව. “හරියට අපි පාලි



මට මතක් වුන මේ ලගදි සගරාවක දැක්ක කවියක්:

බසින් පාලි අපි පන්සිල් පද සියමු සිහින් නැවත එහි තේරුම නොම සිතමු උදෙන් සිල් ගනිමු හවසට වයින් බොමු මුවෙන් බොරු මසක ඇත්තක් නොම කියමු

ගිලන් පසට තේ කෝපි බොමින් සිල් ඇත්තො තැන් තැන් වල වාඩිවෙලා මද ස්වරයෙන් කතා බහ. වචනයක් දෙකක් කන් වැටුනා.

“ඉට වෝස් එ වෙර ගුඩි සර්මන් බයි භාන්ගෙ උඩයි, වොසන්ට් ඉට්?”

“යර්ස්, යර්ස්, වෙර ඉන්ගොමෙට්ටි. වට් හී සෙඩි එබ්වුට් ස්ට්‍රෙස් රිලීන් ඊස් එ රියල් අයි මිපන්.”

“මත් කෝර්ස්!”

මේ උපාසකම්මලාට පැයක් විස්සේ සාරවත් සිංහලෙන් කෙරුණු බණ දේශනාවක් අතගෙන ඉඳල තේරුම් ගන්න හැකියාවක් තිබුන නම් ඒ ගැන කතා බහ කරන්න සිංහල වචන කටට එන්නෙ නැත්තෙ ඇයි කියල මට එක පාරටම පුදුම් ගිතුන.

ඒත් ඒ වුනාට අවුරුදු දෙසූ ගයයිකට ඉස්සර දෙවරම් වෙගෙරෙදි වුනත් බුදු නාමුදුරුවො මාගයි භාෂාවෙන් කියපු බණ අහල, සිටු පවුල්වල කට්ටිය ඒ ගැන සැස්කාන භාෂාවෙන් තේ කතා කරන්න ඇත්තෝ!

එදත් එගෙමයි, අදත් එගෙමයි.

අල්ලපු ගෙදර අක්කා විසිහි.

ලබන සතියේ: *වෙසක් පෝස ද අපූරු චෙත්වී බාවනාව*

තනිකම

වේලිවට කොළ හැළුණු පාළුවෙන් විලේ ගස සිහින් පොදු වැස්සෙ හිඳ අළුත් දළු පුඩුදන්න වැඩි කලක් නැත නුඹට වසන්තය ලබන්නට...

දැර පැටව් පොඩි කාලේ ගේ මිදුලෙ තනිකමට නුඹ උන්නා ළපටි වයසේ පැවි විලේ ගස

කුඩුවේ ගාල් වුණ පැටව් නැත අද මගේ තනියට අත්තටු ලැබුණු දා උන් ගිහින් පියඹලා

ගිරු මහළු ගැන්දෑවේ සඳු පැරණි රාත්‍රියේ හෙට වෙද්දි ගිරු නැතෙයි සඳු පැරණි වෙයි ආයේ...

පීවිගේ ගිරු ගෙවුණු සඳු දකින යාමයට ගිරු සදුට හැකිද වේද මගේ තනිය මකන්නට...

දළුදාලා බර වෙව්ව පිණි වැස්සෙ ගිනා වුණු හැකි වේද දකින්නට වසන්තයේ ගිනැහිව්ව විලේ ගස..

පුෂ්පිකා ගමගේ
රෝසසාගන් පාඨක



විසල්
ලොව තුළ
සැඟවී ගිය නුඹ
නොයම්
දස අත
නැසර
දැන නොවි
පුරුදු
මග දිග
දුටුන
සින ගෙන..

-4-

Donation of PIAF Machine to Vision Impaired Students at Peradeniya University

Peradeniya University Alumni Australia Victoria Chapter (PUAAvic) is very pleased to inform that the PIAF machine and part of the special paper consignment have been purchased and already delivered to the University of peradeniya for the use of vision impaired students. The Deputy Vice Chancellor, Dean of Arts, Dr Sandirigamaa (Faculty of Engineering), and some of the vision impaired students also attended the handing over ceremony.

The project was also supported by members of the Sri Lanka Agriculture and Veterinary graduates Association of Australia and some members of SCATS. We could collect the necessary funds, purchase the machine and also deliver it to Peradeniya within a short period of approximately six weeks as a result of your timely and generous support. Both PUAAvic and Prof Weerakkody greatly appreciate your generosity. In his acknowledgement email, Prof Weerakkody wrote "On behalf of all concerned, let me once again express our deepest gratitude and appreciation for this wonderful and most useful equipment."

PUAAvic has a policy of spending 100% of the funds collected for specific projects solely on those projects, and informing the donors how the funds were spent. Accordingly, the detailed accounts of the funds collected specifically for this project, all the details will be displayed in our website (www.peradeniya.com.au) soon

PUAAvic wishes to thank individuals and associations for their support for the PIAF project.

PUAAvic Annual Family Dinner has been scheduled for Saturday 21st July at the Good Shepard hall, Brandon Park. PuAAvic invites all Alumni to come and join with their families for an enjoyable evening (Tickets: call Daya on 0407 823 065 or Chakra on 0418 481 710).

සෙරවිල්ල

කටුවානෙන් කෙටුවා වැනි කොළේ සැට් රතු නුලෙන් ගෙතුවා වැනි මලේ සැට් තුන් මස පිරෙන විට කුකුළෙක් විතර ඇති සාර මසට පැසෙනා ගෙඩි කියන්න සකී..

තේරුම 33 වන පිටුවේ